



ප්‍රවෘත්ති නිවේදනය

PRESS RELEASE

සෞඛ්‍ය අමාත්‍යාංශය | சுகாதார அமைச்சு | Ministry of Health

Telephone Office: 2671181 / Gen: 2694033 / 2669192 / 2675011 / 2675449 / Fax: 2689540

2021.01.07

ප්‍රධාන කර්තෘ පුවත්පත්,
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ - රූපවාහිනී / ගුවන්විදුලි
සංස්කාරක වෙබ් පුවත්,

රත්නපුර රෝහල කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් පියවර.

සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක තුළ වෙසෙන ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධාන රෝහල වන රත්නපුර ශික්ෂණ රෝහල කොවිඩ් වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම, වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ රෝහල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුප් රොද්‍රිගෝ මහතා ඇතුළු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රත්නපුර ශික්ෂණ රෝහල තුළින් කොවිඩ් වෛරසය ආසාදිත වූවන් වාර්තා වීමත් සමග වෛරසය පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රතිකාර ධාරිතාවය සහ කොවිඩ් පරීක්ෂණ කටයුතු ඉහළ නැංවීමටත්, රෝගීන් කළමනාකරණය කර ගනිමින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය උපදෙස් රෝහලේ නිලධාරීන්ට ලබා දෙන ලදී. රෝහල් කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදී. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල කිසිදු හිඟයකින් තොරව මේ වන තෙක් ලබා දී ඇති බැවින්, ඉදිරියටත් හිඟයකින් තොරව එම පරීක්ෂණ කට්ටල ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. එමෙන්ම හදිසි සේවා අවශ්‍යතාවය මත රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු සිදු කරමින් පවතින බැවින් දැනට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමට Extraction යන්ත්‍රයක් ලබාදීමටත්, වෙන්විලේටර් යන්ත්‍ර 05 ක්, **high flow oxygen** යන්ත්‍ර 07 ක් කඩිනමින් ලබාදීමට එකඟතාවයකට පැමිණෙන ලදී.

එමෙන්ම ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය අවම කිරීමටත්, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු ඖෂධ හිඟයකින් තොරව ලබාදීමත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අදාළ සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබාදෙන ලෙස පැවැසූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අනුව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී වන්දුගුප්ප මහතා, රත්නපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය අමාත්‍යාංශය